

වතුරාරක්ඩා භාවනා

සතර කමටහන්

‘බද්ධානුස්සති මෙත්තා ව අසුහා මරණස්සති,
ඉති ඉමා වතුරාරක්ඩා හික්ං භාවෝයා සීලවා’.

බුද්ධහමේ සඳහන් ත්‍රිවිධ පූණා ක්‍රියා අතර භාවනාව පූඩාන පූණා කරමයකි. නිර්වාණාවබේදය සඳහා දේශීත විමුක්ති මාර්ගය තුළ ද භාවනාවට විශේෂ ස්ථානයක් හිමි වේ. භාවනාව නිර්වාණාවබේදය සඳහා පිවිසෙන දොරටුවක් (විමුක්තායතනයක්) ලෙස ද සඳහන් වේ. භාවනාවෙන් කෙරෙන්නේ තමාගේ සිත පිරිසිදු කිරීමයි. එනම් ලෝහ, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ අක්සල මූලයන්ගෙන් සිත මුදවා සිතට සැබැං පිළිසරණ ආරක්ෂාව ලබා දීමයි. භාවනාව මගින් එක් අතකින් විසිරී පවත්නා සිත සමාධිමත් කෙරෙන අතර අනික් අතින් සමාධිමත් සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම වශයෙන් ප්‍රයාව දියුණු කෙරේ. එමනිසා බුද්ධහමේ සඳහන් භාවනා පූඩාන කොටස් දෙකකට බෙදේ. එනම්,

1. විත්ත (සමථ) භාවනා
2. පක්ෂ්‍යා (විදර්ශනා) භාවනා

වශයෙනි.

සමථ භාවනා මගින් විසිරී පවත්නා සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමට ප්‍රහුණු කෙරේ. එලෙස සිත සමාධිමත් වූ කල්හි අනිත්‍යතාව පිළිබඳව නුවණීන් මෙනෙහි කිරීම ප්‍රයා භාවනා මගින් සිදු වේ. ගොයම් කපන තැනැත්තකු එක් අතකින් ගොයම් මිට අල්ලා අනික් අතින් දැකැත්තෙන් ගොයම් මිට කපන්නාක් මෙන් සමථයෙන් සිත එක්තැන් කොට විදර්ශනා නුවණීන් කෙලෙස් සිදිම සිදු කෙරේ. විත්ත භාවනා හෙවත් සමථ භාවනා යටතට වැටෙන කමටහන් හත්තිහක් බුද්ධහමේ විස්තර වේ. ඒ කුමන භාවනාවක් වැඩුව ද ආරම්භයේ දී ම පටිච්චසමුප්පාදය පාදක කොටගත් දුකෙහි හටගැනීම භා නිරද්ධාවීම පිළිබඳ අසා දැන සිටීම ද වැදගත් වේ. එනම් රුප, වේදනා, සක්ෂ්‍යා, සංඛාර, වික්ෂ්‍යාණ යන ස්කන්ධ පංචකය එක ක්ෂේත්‍රීකව හේතු ඇති විට හටගෙන එක ක්ෂේත්‍රීකව නිරද්ධ වන බව පිළිබඳ අවබෝධයයි. ඇසේ, කන ආදි ඉන්දිය ඔස්සේ රුප, ගබඳාදි අරමුණු විෂයයෙහි අප ලබන අවබෝධය අතිතයෙන් වර්තමානයට නොපැමිණෙන වර්තමානයෙන් අනාගතයට නොයන ස්වභාවයක් බව මෙහි දී වටහා ගනී (අනුජා සම්භාතං තුජා න හවිස්සති).

සමථය වැඩීමෙන් අපේක්ෂා කරන්නේ විදර්ශනාවෙන් ලෝ තතු දැන ගැනීමට මනස සකස් කර ගැනීමයි. සමථය දියුණු වීමට සිල්වත්ත්ව ප්‍රයෝගනවත් වේ. සිල්වත්ත්ව දියුණුවීමට ඉන්දිය සංවරය, ත්‍රිවිධ සුවරිතය, ආභාරයෙහි පමණ දැන ගැනීම, නින්ද පාලනය කිරීම, නිතර දහම් ඇසීම, යෝනිසේ මනසිකාරය, කලණ මිතුරු ඇසුර ආදි කරුණු උපකාරවත් වේ.

බද්ධානුස්සති:

සමසතලින් කමටහන් අතර දසජනුස්සති ගණයට අයන් මෙය පළමුවන අනුස්සති භාවනාව වශයෙන් සඳහන් ව තිබේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති ‘අරහං...’ ආදි බුදුග්‍රෑණ අනුව යළි යළිත් සිත මෙහෙයා සිහිය දියුණු කරමින් තම සිත සමාධිමත් කරලීම මෙහි දී සිදුවේ. එමගින් එක් අතකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුද්ධාව ගොරවය දියුණු වන අතර අනික් අතට සිත එක අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව ද මෙහින් දියුණු වේ.

ලොව පහළවන සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ නමක් ක්‍රූල පවත්නා ගුණ සම්බුද්ධය තවත් එබදුම බුදුරජාණන් වහන්සේ නමකට වුව ද තම ජීවිතය කාලය පුරා ම දේශනා කළ ද නිමාවට පත් කළ නොහැකි බව සඳහන් වේ. එතරම් ගුණ සම්බුද්ධයකින් හෙවි සම්බුද්ධ උතුමකුගේ වරිතයේ පැවැති අසිරිමත් ගුණ සම්බුද්ධය ප්‍රධාන කොටස් නවයකට බෙදා නව අරහාදී වශයෙන් ගෙන ඒවා ක්‍රූල තම සිහිය යැලි යළින් හාවිත කරමින් සිත සමාධීමත් කරලිම මෙමගින් සිදුවේ.

ඒ හාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 'අරහං' නම් වන සේක... ආදී වශයෙන් එකිනෙක ගුණ සිහි කළ යුතු ය.

ඒ හාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

1. අරහං : සියලු කෙලෙසුන්ගෙන් දුරුවීම, සියලු පූද්ගලිජාවන්ට සූදුසු වූ සේක
2. සම්මා සම්බුද්ධයේ : අන් අයගේ උපකාරයක් නොමැති ව තම තුවණින් ම වතුරාරය සත්‍යය අවබෝධ කොට සම්බුද්ධත්වයට පත් වූ සේක.
3. විජ්‍යාචරණ සම්පන්නේ : ප්‍රථමධාන ආදී දාන සහ සීලය, ඉන්දිය සංවරය ආදී වරණ ධර්මයන්ගෙන් යුත්ත වූ සේක.
4. සුගතෝ : ගාන්ත ගමනින් නිවන වෙත පැමිණීම, ගාන්ත වූ ප්‍රකාශ ගමනකින් යුත්තවූ සේක.
5. ලෝකවිදු : කාම, රැශ, අරුප යන තුන් ලොව පිළිබඳ ඇතැමිලක් සේ මැනැවීන් අවබෝධ කරලු සේක.
6. අනුත්තරෝ පුරිසදම්මසාරී : ලොව සැඩිපරුෂ පූද්ගලයන් කරුණා, මෙමත්, ප්‍රයා යන ගුණ තමැති අව්වලින් දමනය කිරීම කළ සේක.
7. සන්නා දේවමනුස්සානං : දෙවි මිනිසුන්ට ගාස්තාවරයා වූ සේක.
8. බුද්ධයේ : තමන් අවබෝධ කළ වතුරාරය සත්‍ය ධර්මය ලෝකයාගේ අවබෝධය පිණීස දේශන කළ සේක.
9. හගවා : අතිශය හාග්‍යසම්පන්න උත්තමයකු වූ සේක.

ආරම්භයේ දී මෙම බුදුගුණ එකිනෙක මූල සිට අගටත් අග සිට මූලවත් අනුපිළිවෙළින් අර්ථ සහිතව මෙනෙහි කිරීම වැදගත් වේ. සිත සමාධීමත් වෙත ම එම ගුණ අතුරින් තමා වඩාත් කැමැති එක ගුණයක් තොරාගෙන ඒ තුළ ම සිත එක්තැන් කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. තව ද මෙහි දී තමා ඉතා ප්‍රියමනාප පිළිම වහන්සේ නමකගේ හැඩැව සිතින් මවා ගෙන ඒ අධියස සිටින සේ සිතා බුදුගුණ වැඩිම ද වැදගත් වේ.

මෙලෙස බුද්ධානුස්සතිය වැඩිම, දම්මානුස්සතිය හා සංසානුස්සතිය වැඩිමට උපකාරී වන අතර තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ගුද්ධාව දියුණු වී ධර්ම මාරුගයේ ඉදිරියට යාමට දිරිය දියුණු වනු ඇත. ඒ අතර සතර සතිපථ්‍යානය තුළ සිහිය පිහිටුවා ගැනීමට ද මෙම ගුද්ධාව උපකාරවත් වේ. සතිපථ්‍යානය තුළ සිහිය දියුණු වෙත ම සිත තව දුරටත් සමාධීමත් වන අතර සමාධීමත් සිතින් අනිත්‍යංදී ත්‍රිලක්ෂණ මෙනෙහි කොට ප්‍රයාව දියුණු කරලිමට මෙම ගුද්ධාව උපතිග්‍රය වේ.

Buddhānussati Bhāvanā

(Contemplation on the Qualities of the Buddha)

Iti pi so bhagavā, araham, sammāsambuddho, vijjācaranasampanno,
 sugato, lokavidū, anuttaro purisadammasārathi, satthā devamanussānam,
 buddho, bhagavā ti.

Such, indeed, is the Exalted One: Worthy one: Supremely Enlightened, Endowed with Knowledge and Conduct, Well-gone, Knower of world, Incomparable trainer of persons to be tamed, Teacher of gods and men, Enlightened and Exalted.

Iti pi so bhagavā	- Such, indeed, is the Exalted One
Araham	- Worthy one
Sammāsambuddho	- Supremely Enlightened
Vijjācaranasampanno	- Endowed with Knowledge and Conduct
Sugato	- Well-gone
Lokavidū	– Knower of the world
Anuttaro purisadammasārathi	– Incomparable trainer of persons to be tamed
Satthā devamanussānam	- Teacher of gods and men
Buddho	– Enlightened
Bhagavā	– Exalted

මෙත්තා භාවනා :

සියලු සත්ත්වයේ සූච්‍යත් වේවා යන පැතුමෙහි යළි යළින් සිහිය වඩිමින් මෙත් සිත දියුණු කිරීම මෙත්තා භාවනාවයි. මෙමගින් එක් අතකින් මෙත් සිතිවිල්ල තුළ සිත සමාධිමත් කිරීමත් අනික් අනින් සිත්හි පවත්න් ද්වේෂය දුරුකොට මෙත් සිසිලෙන් සිත නිවාලීමත් අපේක්ෂා කෙරේ.

පෙළ දහමෙහි නොයෙක් තැනැහි මෙත්තා භාවනාව වඩින ආකාරයත් එහි වැදගත්කම භා ආනිසංසත් පිළිබඳව කරුණු දක්නට ලැබේ. ඒ අතර (කරණිය) මෙත්ත සූත්‍රය (පුත්තනිපාත, බුද්ධකපාය), මෙත්තානිසංස සූත්‍රය (අං.නි.), මෙත්තා කරා (පරිසම්හිදාමග්ග) යනාදී දේශනා ප්‍රමුඛ වේ. මෙත්තා භාවනාව සිත එකග කර ගැනීමේ සමඟ කම්ටහනක් වශයෙන් ද, අමතුප්‍රාග උපදුව දුරුකාර ගැනීමේ උපතුමයක් වශයෙන් ද විසකුරු සර්පයන්ගෙන් වන භානි වළක්වා ගැනීමේ ක්‍රමයක් වශයෙන් ද, නොයෙක් අනතුරු වසවිස සතුරු කරදර සමනය කර ගැනීමේ උපතුමයක් වශයෙන් ද, මානසික ආතතිය දුරුකාර ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ද, අන් අයට යහපත ආයිරවාදය පුරුණා කිරීමේ ක්‍රමයක් වශයෙන් ද සමාජගත ජ්විතයෙහි අන් අය සමඟ සූහද්ව ව්‍යිය කිරීමට මාවතක් වශයෙන් ද, ද්වේෂය නමැති නිවරණය දුරු කර ගැනීමේ උපායක් වශයෙන් (ආහාර පුත්ත, සං.නි. 5-1) ද සතර ඉරියවිවෙහි ද ම ප්‍රගුණ කළ හැකි සරල භාවනා ක්‍රමයක් වශයෙන් ද, විද්‍රුශනා වැඩීමට පසුවීම සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ද මෙත්තා භාවනාව සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

පුත්තනිපාතයෙහි මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි නිර්වාණ නමැති ගාන්ත පදය සාක්ෂාත් කරනු රිසි යමකු විසින් වැඩිය යුතු ගුණාග අතර මෙත්ත වැඩීම විශේෂයෙන් අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ධරුමගුවනය කිරීමෙන් සම්මාදිවිධිය ඇති කරගත් තැනැත්තා තුළ සම්මා සංකප්ප තිරායාසයෙන් දියුණු වේ. ඒ අනුව අව්‍යාපාද භා අවිහිංසා සංකප්ප ඔහු තුළ වර්ධනය වේ. එනම් අන් අය පිළිබඳ සිතින් ද්වේෂ නොකරන අතර කායික හිංසාවක් නමුදු කිරීමෙන් වළකී. මෙය මෙත්ත වඩ්න්නා තුළ ඇතිවන මානසික ස්වභාවයයි. හැම සත වෙත මෙත් සහගත සිතින් බැලීමට තිතර පෙළඳී. සිතට පිඩාව ගෙන දෙන ප්‍රධාන අකුසල විතර්ක අතර ද්වේෂය පාලනය කර ගත හැකි ප්‍රධානතම භාවනාව වශයෙන් බුදුදහමෙහි දැක්වෙන්නේ මෙත්ත වැඩීමයි. යමකු මානසික සූච්‍යතාව ලැබීමේ මාවතෙහි කෙතෙක් දුරට තියුලී සිටිනවා ද යන්න තිරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙත්තා භාවනාවයි. දෙනික ජ්විතයෙහි මූහුණපාන බොහෝ සම්බාධක මගහරවා ගෙන තමන් සිදු කරන යහපත් කටයුතු සල්ල කර ගැනීම සඳහා මෙත්තා භාවනාව වැඩීමෙන් ලැබෙන යහපත අනාල්ප ය. කරණිය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි තුළ (වියට පත්වන), ස්ථාවර (රහන්), දිර්ස, මහන්, මධ්‍යම, කොට, සියුම්, ස්ථ්‍රීල, පෙනෙන, නොපෙනෙන, දුර, ලග, ඉපදුණ, උපතක් අපේක්ෂාවෙන් සිටින ආදි වශයෙන් විවිධ මට්ටම්වල සිටින සියලු සත්ත්වයේ සූච්‍යත් වෙතවා (සැබෑ සත්තා හවත්තු සුඩිතත්තා) යන සිතිවිල්ල තිතර වැඩීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ඒ අතර කිසිවෙක් කිසිවකු නොරවතා ඉක්ම නොයන දොස් නොනගත ආදි ගුණාගයන්ගෙන් යුත්ත වීමේ වැදගත්කම ද දක්වා ඇතැ. උඩ, යට සරස ආදි වශයෙන් කිසිදු හේදයකින් තොරව ලොව සිටින සියලු සත්ත්ව වෙත සතර ඉරියවිවෙහි ද ම මෙත් වඩිමින් සෙන් පතමින් මවක තම එක ම දරුවාට දක්වන සෙනෙහස බදු මෙත්තියකින් යුතුව මෙත් සහගත නෙතින් ලොව සැම දෙස බැලීමේ ඇසක් ණුරු කර ගැනීමට මෙමගින් අනුභාසනා කෙරේ. ඩුදෙක් මෙත්තා සහගත මනෝ කර්මය පමණක් නොව රේට අනුගත වූ කාය භා වාග කර්මයන්ගෙන් ද යුත්ත වීමේ වැදගත්කම බුදුදහමින් අවධාරණය කෙරේ (මෙත්තාසහගත කායකම්ම, මෙත්තාසහගත ව්‍යිකම්ම, මෙත්තසහගත මනෝකම්ම).

මෙමත් භාවනාව වැඩිය යුතු ප්‍රධාන ආකාර කුනක් පිළිබඳව පටිසම්භිදාමග්ගයෙහි මෙත්තාකථා යන තේමොවෙහි සඳහන් වේ. එනම්,

1. අනෝධිස එරණ (සීමාරහිත) වශයෙන් ගෙන මෙත් වැඩිම

ලොව වෙසෙන සත්ත්වයන් සීමා රහිත වශයෙන් ගෙන මෙත් වැඩිම මෙහි දී දක්වා තිබේ. මෙහි අනුප්‍රහේද පහකි. එනම්, සබැඩා සත්තා, සබැඩා පාණා, සබැඩා භූතා, සබැඩා පුර්ගලා, සබැඩා අත්තහාචපරියාපන්තා යනුවෙනි.

2. ඔධිස එරස (සීමා) වශයෙන් ගෙන මෙත් වැඩිම

ලොව වෙසෙන සත්ත්වයන් ස්ත්‍රී - පුරුෂ ආදි වශයෙන් සීමාවන්ට බෙදා මෙත් වැඩිම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද හතකි. එනම්, සබැඩා ඉත්තියා, සබැඩා පුරිසා, සබැඩා අරියා, සබැඩා අනරියා, සබැඩා දේවා, සබැඩා මනුස්සා, සබැඩා (නිරයවැසියෝ) විනිපාතිකා වශයෙනි.

3. දිසාඑරණ (දිසා) වශයෙන් ගෙන මෙත් වැඩිම

පෙරදිග, අපරදිග ආදි දිගා වශයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩිම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද දහයකි. එනම් පුරත්මීමාය (නැගෙනහිර) දිසාය, පව්ත්මාය (බටහිර) දිසාය, උත්තරාය (උතුරු) දිසාය, දක්විණාය (දකුණු) දිසාය, පුරත්මීමාය අනුදිසාය (ර්සානා), පව්ත්මාය අනුදිසාය (ගිනිකොණ), උත්තරාය අනුදිසාය (වයඹ), දක්විණාය අනුදිසාය (තිරිත), හෙවිමාය (යට) දිසාය, උපරිමාය (උඩි) දිසාය වශයෙනි.

මෙලෙස විවිධාකාරයෙන් සලකා ලොවැසි සත්ත්වයෝ වෙර නැත්තේ වෙත්වා, බිය නැත්තේ වෙත්වා, සුවපත් වෙත්වා ... ආදි වශයෙන් සෙත් පැතිම සිදු වේ.

අසුහ භාවනා :

ශරීරයේ පවත්නා කෙසේ, ලොම් ආදි කොටස් 32 පිළිබඳව යළි යළින් තුවනීන් මෙනෙහි කරමින් එහි පවත්නා අසුබ බවත්, අනාත්මතාවත් සිහිකරමින් රාගය හා ආත්ම සංඡාව දුරුවන අසුරින් සිත දියුණු කිරීම මෙහි දී සිදු කෙරේ. මෙහි දී ඒ එකිනෙක කොටස් වර්ණ (වණ්ණ) වශයෙන්, පිහිටීම (සණ්යාන) වශයෙන්, දිගා (දිසා) වශයෙන්, අවකාශ (අවකාස) වශයෙන් මෙනෙහි කිරීමෙන් වඩත් ප්‍රතිඵල ලද හැකි වේ. ගුරුරයේ කොටස් සියලුල එක්තැන් ව ඇති විට ගණ සංඡාවෙන් ගෙන සත්ත්වයකු පුද්ගලයකු වශයෙන් සැලකුව ද මෙහි ඇත්තේ කුණප කොටස් 32ක එකතුවක් බවත් එය සතර මහාජුතරුප වශයෙන් එකරාදි වි රට මතසේ ක්‍රියාකාරීත්වය ලැබුණු විට සත්ත්වයකු ලෙස ක්‍රියාත්මක වන බව පිළිබඳ අවබෝධය මෙමගින් දියුණු වේ. අසුහ භාවනාව වැඩිමෙන් ජ්විතයේ අනවශ්‍ය කළකිරීමකට හෝ අසුහවාදී ආකල්පයකට පත්වීම නොව වඩාත් ප්‍රබෝධවත් ව මෙත් ම යථාර්ථවාදීව ජ්විතයට මූහුණු දීමේ ගක්තිය දියුණු කරලීම මෙමගින් සිදුවේ.

කෙසේ (කෙසා), ලොම් (ලොමා), තිය (නබා), දත් (දන්නා), සම (නලෝරී, මස් (මංසා), නහර (නහරු), අට (අට්ටී), අටමිදුව (අට්ටීමස්සුජ්ජ්), වකුග්‍රු (වක්කා), හදවත (හදයා), අක්මාව (යකනා), දෙබුව (කිලෝම්කා), බඩිව (ඒහකා), පෙනහලු (පජ්ලාසා), මහබිවැල් (අන්තා), කුඩාබිවැල් (අන්තගුණා), නොපැසුණු අහර (ලදරියා), අසුවි (කරිසා), පිත (පිත්තා), සෙම (සෙම්හා), සැරව (පුබ්බෙශී), ලේ (ලේහිතා), දහඩිය (සේදෝරී, මේදය (මේදෝරී), කදුල (අස්සු), භුරුණු තෙල් (වසා), කෙල (බෙලෝ), සොටු (සේංගාන්තිකා), සඳමිදුල (ලසිකා), මොලය (මස්ස්ලාංග), මූත්‍ර (මුත්තා) ආදි කොටස් පිළිබඳව එහි ඇති

තතු නුවණින් යලි යලින් මෙනෙහි කරමින් සිත සමාධීමත් කරලීම මෙමගින් සිදු වේ. එමගින් සිතට නැගෙන රාගය දුරකරලීමට ද අවස්ථාව උදාවේ.

There are in this body: hairs of the head (*Kesā*), body hairs (*lomā*), nails (*nakhā*), teeth (*dantā*), skin (*taco*), flesh (*maṇsam*), sinews (*nahāru*), bones (*aṭhi*), bone-marrow (*aṭṭhimiñjam*), kidneys (*vakkam*), heart (*hadayaṁ*), liver (*yakanam*), pleura (*kilomakam*), spleen (*pihakam*), lungs (*papphāsam*), intestines (*antaṁ*), mesentery (*antagunam*), undigested food (*udariyam*), excrement (*karīsam*), bile (*pittam*), phlegm (*semham*), pus (*pubbo*), blood (*lohitam*), sweat (*sedo*), fat (*medo*), tears (*assu*), grease (*vasā*), spit (*khelo*), mucus (*siṅghāṇikā*), synovial fluid (*lasikā*), urine (*muttanti*) and the brain in the head (*matthalungam*).

මරණානුස්සන් :

අප ජීවිතයට අනිවාර්යයෙන් ම කවදා හෝ එළඹින මරණය පිළිබඳ 'ජීවිතං අනියතං මරණං තියතං' සිහිය වඩින් සිත සමාධීමත් කරලීම මෙමගින් සිදුවේ. එමගින් එක එතකින් සිත සමාධීමත් කරලීමේ කමටහනක් වශයෙන් ද ජීවිතයේ අප්‍රමාදී බව ඇති කරලීමේ උපක්‍රමයක් වශයෙන් ද මෙම භාවිත කෙරේ.

1. වධකපවිචුපවියාන :

වධකයකු තමා පිටුපස අවශ්‍යක් දරා ලුහුබඳින්නාක් මෙන් මරණය තිතර එන බව

2. සම්පත්තිවිපත්ති :

සියලු සම්පත් පැහැර ගන්නා බව (නිරෝගීබව, යොවුන්බව, ජීවිතර)

3. උපසංහරණ :

ලොව ජ්වත්වූ කිරිමත්, ප්‍රක්ෂේපවත්, ගක්තිමත් සාද්ධීමත් අය හා සසඳුමින් තමාගේ ජීවිතයට ද මරණය පැමිණෙන බව සිහිකිරීමයි (යසමහන්ත, ප්‍රක්ෂේපමහන්ත, එමමහන්ත, ඉද්ධීමහන්ත, පක්ෂේපමහන්ත, පව්‍යිවේකබුද්ධ, සම්මාසම්බුද්ධ)

4. කායබහුසාධාරණ :

බොහෝ සත්ත්වයන්ට මේ කය අයත් බව (අසුවක් කුලයක පණුවන් සිටින බව)

5. අනිමිත්ත :

කය පිළිබඳව නියත වශයෙන් කිව නොහැකි කාරණා පහකි. එනම් ජ්වත්වන කාලය, මරණයට හේතුවන රෝගය, මැරෙන දිනය, ගරීරය මහිදන් කරන තැන, උපදින තැන යනු ඒවායි. මේ පිළිබඳව ද නුවණින් සිහිකිරීම මරණානුස්සන් යේ ද සිදු වේ.

'ජීවිතං ව්‍යාධී කාලො ව දෙහනික්වේපනං ගති,
පක්ෂේවිනෙ ජ්වලාකස්මං අන්මිත්ත න ක්‍රායර.' (විසුද්ධීමග්ග)

ඉහත සඳහන් බුද්ධානුස්සති, මෙත්ත, අසුහ, මරණ යන හාවනා කමටහන් සතර ආරක්ෂක කමටහන් හතරක් වශයෙන් වශයෙන් සලකා අතිතයේ පටන් බොහෝ හාවනානුයෝගීන් නිතර පුරුණ කළ බව සඳහන් වේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් අපුද්ධාවෙන් සිත රක ගැනීමත්, මෙත් හාවනා වැඩිමෙන් ද්වේෂයෙන් සිත රකගැනීමත්, අසුහ හාවනා වැඩිමෙන් රාගයෙන් සිත රක ගැනීමත්, මරණානුස්සති වැඩිමෙන් ප්‍රමාදී බවින් සිත රක ගැනීමත් අපේක්ෂා කෙරේ. සතර දිසාවහි සිටින ආරක්ෂකයන් හතර දෙනෙක් මෙන් මෙම හාවනා හතර තම සිතට රකවරණය සලසයි. එලෙස මෙම හාවනා හතර නිතර පුරුණ කිරීම ආනාපානසති ආදි ප්‍රධාන හාවනාවක් වැඩිමට උපකාරී වන්නාක් මෙන් ම විද්‍රේශනා හාවනාව සළේල කර ගැනීමට ද හේතු වනු ඇතේ. තව ද මෙම හාවනා හතර ම පුදෙක් එක තැනෙක වාඩි වී පමණක් කරන හාවනා තොව සතර ඉරියවිවේ ම පුහුණු කළ හැකි හාවනා වීමට විශේෂත්වයකි. එමනිසා දිනකට කිහිප වරක් මෙම සතර කමටහන් පුරුණ කිරීමෙන් තමාට මහත් අර්ථයක් සලසා ගැනීමට සම්පූර්ණ හාවනා සාර්ථක කර ගැනීමට බොහෝන් උපකාරී වේ.



එබ සැමට තෙරුවන් සරණය !

පැසදිනාහි ලොස් ඇත්තලිස් බොඳේ විහාරස්ථානයේ

ඩු.ව. 2560 දුරුකු (2017 ජනවාරි 15) පොහෝදා සීල සමාදානය